

පුත්තලම නගර සභාව
පුත්තලම දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2016 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන, 2017 මාර්තු 31 දිනදී, ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශනය 2016 මාර්තු 31 දිනදී, විගණනයට ඉදිරිපත් කර තිබූ අතර, 2016 වර්ෂයේ විගණකාධිපති වාර්තාව 2017 අගෝස්තු 31 දින සභාවේ ලේකම්වරයාට යවා ඇත.

1.2 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2016 දෙසැම්බර් 31 දිනට පුත්තලම නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මුලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) ඉඩම් හා ගොඩනැගිලිවල වටිනාකම් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.
- (ආ) වයඹ පළාත් පාලන කොමසාරිස්ගෙන් ලැබිය යුතු රු.32,403,641 ක වැටුප් ප්‍රතිපූර්ණ දීමනා ගිණුම්ගත කර නොතිබුණි.
- (ඇ) පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු රු.470,852 ක් ගිණුම්ගත කර නොතිබුණි.
- (ඈ) දේශීය ණය සංවර්ධන අරමුදලට ගෙවිය යුතු රු.354,275 ක් වූ පොළීය ගිණුම්ගත කර නොතිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂය වෙනුවෙන් වූ විගණන ගාස්තු සඳහා මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිපාදන සලසා නොතිබුණි.

1.3.2 නොසැසඳූ පාලන ගිණුම්

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) මූල්‍ය ප්‍රකාශනවලට අනුව අතැති තොගය රු.22,336,988 ක්වූ අතර, උපයෝගී ලේඛනවලට අනුව ශේෂය රු.2,869,145 ක් වූයෙන් රු.19,467,843 ක වෙනසක් පැවතුනි.
- (ආ) මූල්‍ය ප්‍රකාශන අනුව දේශීය ණය සංවර්ධන අරමුදලේ ණය ශේෂය රු.25,818,406 ක් වූ අතර, ශේෂ සනාථ කිරීමේ ලිපිය අනුව එම ශේෂය රු.29,878,258 ක් වූයෙන් රු.4,059,852 ක වෙනසක් පැවතුනි .

1.3.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

2016 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු.120,734,338 ක්වූ අතර, එදිනට ලැබිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු.204,952,915 ක් විය. එයින් වර්ෂ 03 කට වැඩි ගෙවිය යුතු හා ලැබිය යුතු ගිණුම් ශේෂවල එකතුව පිළිවෙලින් රු.40,913,569 ක් හා රු.154,135,121 ක් විය.

1.3.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

ගිණුම් විෂයයන් 09 ක එකතුව රු.218,736,894 ක් වූ වත්කම් හා වගකීම් ශේෂ සනාථ කිරීම සඳහා වන සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකරන ලදී.

1.3.5 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ කීරණ යනාදියට අනුකූල නොවීම

පහත අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

| නීති රීති රෙගුලාසි හා කළමනාකරණ කීරණවලට යොමුව | අනුකූල නොවීම |
|--|--|
| ----- | ----- |
| (අ) නගර සභා ආඥා පනත ----- 177 (2) වගන්තිය | වාර්ෂික මූල්‍ය ප්‍රකාශනයේ ගිණුම් සාරාංශයක් මහජනයාගේ දැනගැනීම සඳහා රජයේ ගැසට්පත්‍රයේ පළකර නොතිබුණි. |
| (ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය ----- මුදල් රෙගුලාසි 571 | රු.40,913,567 ක්වූ තැන්පතුවලින් ආපසු ගෙවිය හැකි තැන්පතු නිදහස් කිරීමට හෝ ආදායමට ගැනීමට කටයුතු කර නොතිබුණි. |

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනයන්ට අනුව, 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නගර සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.19,894,172 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.15,240,776 ක් විය.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

මූල්‍ය ප්‍රතිඵලයේ රු.4,653,396 ක වර්ධනය කෙරෙහි උත්පාදිත ආදායම් වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) සමාලෝචිත වර්ෂය සඳහා රු.මිලියන 164 ක් වූ ඇස්මේන්තුගත ආදායමෙන් රු.මිලියන 62 ක් රැස්කරගෙන තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය ආරම්භයට රු.93,736,390 ක් වූ හිඟ ආදායමෙන් රු.12,782,707 ක් පමණක් අයකරගෙන තිබුණු අතර, සමාලෝචිත වර්ෂය අවසානයට සමස්ථ හිඟය රු.118,849,573 ක් විය.

2.3.2 වරිපනම් බදු

2016 දෙසැම්බර් 31 දිනට වරිපනම් ඒකක 122 කින් අයවිය යුතු මුදල රු.16,247,202 ක් විය.

2.3.3 බදුකුලී

සභාව සතු දේපල බදුදීම මත වර්ෂ ගණනාවක සිට අයනොවන රු.19,453,493 ක් සනාථ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අයකර ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පැවතුණි.

2.3.4 මුද්දර ගාස්තු

පළාතේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සමාලෝචිත වර්ෂය අවසානයට රු.15,057,456ක මුද්දර ගාස්තු ලැබිය යුතුව තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) 2016 වර්ෂය තුළදී පුත්තලම නගර සභාව විසින් ඉටුකිරීමට යෝජිතව තිබූ ඇස්තමේන්තුගත වටිනාකම රු.445,900,000 ක් වූ කර්මාන්ත 16 ක් ඉටුකිරීමට අපොහොසත්ව තිබුණි.

(ආ) ඇස්තමේන්තුගත වියදම රු.59,100,000 ක් වූ සංවර්ධන ව්‍යාපෘති 04 ක් වෙනුවෙන් වැයකල තර්ථ වියදම රු.18,948,612 ක් වූ අතර, එම ව්‍යාපෘතිවලින් අපේක්ෂිත භෞතික හා මූල්‍ය ප්‍රගතිය ලභාකර ගැනීමට නොහැකිවී තිබුණි.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) 2003 හා 2004 වර්ෂවල දී සංවර්ධන ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් දේශීය ණය හා සංවර්ධන අරමුදලින් ලබාගත් ණයවලින් ගෙවීමට තිබෙන රු.943,684 ක් වූ ණය සහ අදාල පොලී ගෙවීමට කටයුතු කර නොතිබුණි.

(ආ) දේශීය ණය හා සංවර්ධන අරමුදලින් ලබාගෙන තිබෙන රු.27,835,510 ක් වූ ණය මුදලට අදාල පොලී වාරික සහ ණය වාරික සඳහා නගර සභාව විසින් 2004 දෙසැම්බර් 30 දින සිට 2016 දෙසැම්බර් දක්වා ගෙවා තිබුණු එකතුව රු.7,190,822 ක්, ගෙවීමට තිබුණු ණය සහ පොලීවලින් අඩුකර නොතිබුණි.

3.3 නිෂ්ක්‍රීය/ඌන උපයෝජිත වත්කම්

සභාව සතුව පැවති රු. 4,234,130 ක් වටිනා වත්කම් 06 ක් වර්ෂ ගණනාවක සිට නිෂ්ක්‍රීයව/ඌන උපයෝජිතව පැවතුණි.

3.4 සහ අපද්‍රව්‍ය කළමනාකරණය

නගර සීමාව තුළ දෛනිකව ජනනය වන කසළ වර්ෂයට 15 ක ප්‍රමාණයෙන් ට්‍රැක්ටර් 04 ක් පමණ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා අතර, ඉතිරි කසළ ට්‍රැක්ටර් 11 ක් පමණ විවෘතව ඉඩමකට බැහැර කරමින් පැවතුණි.

3.5 මානව සම්පත් කළමනාකරණය

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) 2014 නොවැම්බර් 12 දිනැති අංක 25/2014 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව ස්ථීර පත්වීම් ලබාදීමෙන් සේවකයින් 82 දෙනෙකු අතිරික්ත වී තිබූ අතර, ඔවුන්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් පළාත් පාලන කොමසාරිස් (වයඹ) මගින් රු.32,214,466 ක් ලැබිය යුතුව තිබුණි.
- (ආ) අනියම් හා ආදේශක සේවකයින් 28 දෙනෙකු වෙනුවෙන් වර්ෂය තුළ රු.8,533,759 ක වැටුප් සහ අරමුදලෙන් ගෙවා තිබූ අතර, තවත් සේවකයින් 10 දෙනෙකුට පත්වීම් ලිපියක් හෝ නිකුත් නොකර සේවයේ යොදවා තිබුණි.
- (ඇ) පූර්ව වැඩසටහන්/ඇස්තමේන්තු සකස් කිරීමකින් තොරව සෞඛ්‍ය හා මාර්ග අංශවල සේවකයින් සේවයේ යොදවා තිබුණි.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 විගණන හා කළමනාකරණ කමිටු ක්‍රියාත්මක කිරීම

වයඹ ප්‍රධාන ලේකම්ගේ 2010 ඔක්තෝබර් 05 දිනැති අංක ව/ප්‍ර/ලේ/05/03/ විගණන කමිටු දරන ලිපියට අනුව විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පවත්වා නොතිබුණි.

4.2 අභ්‍යන්තර විගණනය

ආයතනය තුළ ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණි.

5. පද්ධති හා පාලන

විගණනයේ දී අනාවරණය වූ පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් පිළිබඳ දුර්වලතාවයන් වරින්වර මාගේ විගණන විමසුම් මගින් සභාවේ අවධානයට යොමු කර ඇති අතර, පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

| පද්ධතිය ----- | නිරීක්ෂණය ----- |
|----------------------------|--|
| (අ) අභ්‍යන්තර විගණනය | ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණි. |
| (ආ) ණයගැති හා ණයහිමි පාලනය | ණයගැති හා ණයහිමි පාලන ගිණුම් පිළියෙල කර නොතිබුණි. |
| (ඇ) ආදායම් පාලනය | හිඟ ආදායම් අයකර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස්කර නොතිබුණි. |
| (ඈ) කසළ කළමනාකරණය | දෛනිකව එකතුවන කසළවලින් සියයට 73 ක පමණ ප්‍රමාණයක් විවෘත භූමියකට බැහැර කිරීම හේතුවෙන් සිදුවිය හැකි පරිසර විනාශයන් වළක්වා ගැනීමට සභාව කටයුතු කර නොතිබුණි. |
| (ඉ) වත්කම් පාලනය | සභාව සතු ඉඩම් හා ගොඩනැගිලිවල ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොතිබුණි. |